

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව කිරියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රු.මිලියන 1.03ක් වූ පුස්තකාල පොත් මිලදී ගැනීමේදී, එම වටිනාකම පුස්තකාල පොත් ගිණුම හර කර, ප්‍රාග්ධන යෙදවුමට ආදායමින් දායකවීමේ ගිණුම බැර කළ යුතු වුවත්, රු.233,988 ක වට්ටම් හැර මුදලින් ගෙවූ රු.798,392 පමණක් ගිණුම්ගත කිරීම නිසා පුස්තකාල පොත්වල වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ නොවන බව. 2024 වර්ෂයේ මිලදීගත් පොත්වල වටිනාකම රු.798,392 ක් බව හා පුස්තකාල පොත්වල පරිග්‍රහණ ලේඛනය අනුව වටිනාකම රු.මිලියන 1.03 ක් බවත් වෙනස රු.233,988 ලද වට්ටමක් බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2025 වර්ෂය වෙනුවෙන් ගිවිසුම්ගත වූ ප්‍රාදේශීය සභා පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වටිනාකම වූ රු.මිලියන 2.4 ක් සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන ණයගිම් යටතේ ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ එකතුව රු.මිලියන 1.36 ක් වූ ප්‍රාග්ධන වියදම් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ඉඩම් හා ගොඩනැගිලි යටතේ නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේදී විවිධ ණයහිමි ශේෂය රු.මිලියන 0.21 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
---	---------------------------------------	-----------------------------

(ඉ) සමාලෝචිත වර්ෂයේ හිඟ එක්වත් මුදල් රු.100,000 ක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
--	---------------------------------------	-----------------------------

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 02 කට අදාළ ශේෂයන් හා ඊට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂ අතර රු.178,467 ක වෙනසක් විය.	2025 වර්ෂයේ අවසන් ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	අදාළ වෙනස්කම් සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම් ලේඛනය ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 33.19 ක් වූ ගිණුම් විෂයයන් 02ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	2025 වර්ෂයේදී අදාළ වත්කම් ලේඛන සකස් කරන බව.	ස්ථාවර වත්කම් ගිණුම් ශේෂ තහවුරු කෙරෙන ස්ථාවර වත්කම් ලේඛනය විගණනයට ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 11.99 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 1.47 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024					2023				
	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.		
(i) වරිපනම් හා බදු	14,439,080	11,228,951	12,055,551	5,026,703	4,270,000	3,095,961	2,756,975	5,853,303		
(ii) කුලී	14,804,600	10,808,215	11,354,812	3,417,594	9,266,800	9,974,533	12,335,479	3,964,191		
(iii) බලපත්‍ර ගාස්තු	2,151,500	1,470,247	1,506,247	-	1,286,500	1,429,581	1,431,881	36,000		
(iv) වෙනත් ආදායම්	17,695,260	16,584,455	16,584,455	-	27,912,000	22,416,817	22,602,742	-		
	49,090,440	40,091,868	41,501,065	8,444,297	42,735,300	36,916,892	39,127,077	9,853,494		

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් සමාලෝචිත වර්ෂය අවසන් දිනට පැවති රු.මිලියන 5.03 ක හිඟ වරිපනම් ශේෂයෙන් රු.567,744 ක් වර්ෂ 2 කට අධික වරිපනම් ඒකක 138 කට අදාළ ශේෂ විය.	රු.138,849 ක මුදලක් අයකරගෙන ඇති අතර රු.1,086,015 ක මුදල ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී (i) සභාව සතු කඩ කාමර 62 කින් රු.මිලියන 3.34ක කුලී ආදායම් හිඟව පැවතුණි. ඉන් කඩ කාමර 07 කට අදාළව රු.100,000 ට වැඩි හිඟ ශේෂයන් පැවතුණි.	හිඟය රු.100,000 ට වැඩි කඩ කාමර 03 ට නඩු පවරා ඇති බව හා එක් කඩ කාමරයක් රු.128,052 ක මුදලක් 2025 මාර්තු 19 වන දින ගෙවා ඇති බවත් කඩකාමර 02 ක බදුකරුවන් හිඟ මුදල කොටස් වශයෙන් ගෙවන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ii) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති හා අංක දපපා/පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 04 වන ඡේදය අනුව කඩ කාමර බදු දීමේදී එක්වත් මුදල් එකවර හෝ බදුකරු ඉල්ලීම් කරන අවස්ථාවකදී සහ අනුමැතිය මත මාස 06 ක් ඇතුළත ගෙවීමට අවස්ථාව දී නිවුණද රිට අනුකූල නොවී කඩ කාමර 03ක් බදුදීමේදී එකතුව රු.100,000 ක් වූ එක්වත් මුදල් අයකර නොතිබුණි.
- හිඟ එක්වත් මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.
- චක්‍රලේඛ විධිවිධාන අනුව කටයුතු කර එක්වත් මුදල් කඩිනමින් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කොන්ත්‍රාත්කරුවන් වෙත අවස්ථා 05 කදී වැඩිපුර ගෙවා තිබුණු එකතුව රු.මිලියන 1.14 ක් වර්ෂ 2ක් ඉකුත් වී තිබුණද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	රු.565,856 ක් වූ මුදල අයකර නොගැනීම සම්බන්ධව තාක්ෂණ සේවා නිලධාරීන්ට ලිපි යොමු කර ඇති බවත් රු. 579,485 මුදල සභා අරමුදලට බැර කරන බව.	වැඩිපුර ගෙවූ මුදල් කඩිනමින් අයකර ගත යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් දිනට තනතුරු 43ක් අතිරික්තව පැවතුණි.	කාර්යය මණ්ඩල සමාලෝචනය අනුව තුලනය කර ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතින බව.	සභාව සඳහා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය පිළිබඳ සමාලෝචනයක් සිදු කර ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග යුතුය.
(ආ) සභාවේ සේවයේ නියුතු ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයින් 09 දෙනෙකුට තනතුරට අදාළ නියමිත රාජකාරි පැවරීමකින් තොරව වෙනත් රාජකාරි පවරා තිබුණු අතර එම සේවකයින්ට සමාලෝචිත වර්ෂයේදී වැටුප් හා දීමනා ලෙස රු.මිලියන 5.19 ක මුදලක් සහ අරමුදලින් වැයකර තිබුණි.	අනුමත කාර්යය මණ්ඩලය තුළ ඇතැම් තනතුරුවල පවතින අතිරික්තතාවය සහ ඇතැම් තනතුරුවල පවතින උණනාවය අනුව සේවා අවශ්‍යතාවය මත අදාළ සේවකයන් වෙත රාජකාරි පැවරීම සිදු කර ඇති බව.	සභාවේ තථ්‍ය කාර්යය මණ්ඩල අවශ්‍යතාවය පිළිබඳ සමාලෝචනය කළ යුතු අතර තනතුරට අදාළ රාජකාරි පැවරිය යුතුය.